



**නිකුත් කළේ** සංඛ්‍යාන දෙපාර්තමේන්තුව  
**දිනය** 2022.12.30

## පළාත් දළ දේශීය නිෂ්පාදිතය (ප.ද.දේ.නි.)<sup>1</sup> - 2021

ආර්ථික කටයුතු සඳහා ප්‍රමුඛ දායකත්වය අඛණ්ඩව බස්නාහිර පළාතෙන් ද, දෙවන සහ තෙවන දායකත්ව පිළිවෙලින් වයඹ සහ මධ්‍යම පළාත්වලින් ද දක්වා ඇත.

**විශේෂ කරුණු**

නාමික ප.ද.දේ.නි. - 2021  
 (2015 පදනම් වර්ෂය)  
 රු. බිලියන 17,686

**ප.ද.දේ.නි. දායකත්වය:**

- පළමු: බස්නාහිර පළාත (42.6%)
- දෙවන: වයඹ පළාත (11.1%)
- තෙවන: මධ්‍යම පළාත (10.1%)

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්වලින් බහුතරයක කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත, 2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් (2015 පදනම් වර්ෂයට අනුව) සියයට 42.6ක් නියෝජනය කරමින් ජාතික නිෂ්පාදිතයට ප්‍රමුඛ දායකත්වය සැපයූ අතර, පසුගිය වසරට සාපේක්ෂව එම දායකත්වයේ වර්ධනයක් ද දක්නට ලැබුණි. වයඹ (සියයට 11.1) සහ මධ්‍යම (සියයට 10.1) පළාත් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ඉහලම දායකත්ව වාර්තා කර ඇත.

නාමික දළ දේශීය නිෂ්පාදිතයට බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලින් දක්වන ලද දායකත්වය 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ දී ඉහළයාමක් පෙන්නුම් කරන ලදී. මේ අතර, දකුණු, උතුරු සහ උළු පළාත්වල දායකත්ව තොවෙනස්වී ඇවතුණි. කෙසේ වෙතත්, මධ්‍යම, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල දායකත්වය 2021 දී සුළු වශයෙන් පහළ ගොස් ඇත.


## ආර්ථික කටයුතු සඳහා පළාත් මඟින් දායකත්වය

ආර්ථික ක්‍රියාකාරකම් සඳහා එක් එක් පළාත්වල දායකත්වය සැලකීමේ දී, වයඹ පළාත කෘෂිකර්මාන්ත කටයුතු සඳහා සියයට 17.6ක ඉහළම දායකත්වයක් වාර්තා කර ඇති අතර ඉන් අනතුරුව පිළිවෙලින් දකුණු (සියයට 14.3) සහ මධ්‍යම (සියයට 13.0) පළාත් වැඩි දායකත්වයක් දක්වා ඇත.

කර්මාන්ත ක්‍රියාකාරකම්වලට අඛණ්ඩව ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත් වූ අතර, 2021 වසරේ දී එය සියයට 48.2ක් විය. කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් සඳහා වයඹ පළාත (සියයට 11.5) සහ මධ්‍යම පළාත (සියයට 9.5) පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි විශාලතම දායකත්ව සපයා ඇත.

සේවා අංශයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද බස්නාහිර පළාත සියයට 44.7ක වැඩි දායකත්වයක් ලබා දී ඇති අතර ඉන් අනතුරුව මධ්‍යම පළාත (සියයට 10.0), වයඹ පළාත (සියයට 9.8) සහ දකුණු පළාත (සියයට 9.8) පිළිවෙලින් ඉහළ දායකත්ව දක්වා ඇත.

**රූප සටහන 1**  
**පළාත් අනුව ප.ද.දේ.නි. දායකත්වය (%) 2021**




**සංඛ්‍යා සටහන 1**  
**පළාත් අනුව නාමික ප.ද.දේ.නි.**

පළාත	2020 <sup>(අ)</sup>		2021 <sup>(අ)</sup>	
	අගය (රු. බිලියන)	ප්‍රතිශතය (%)	අගය (රු. බිලියන)	ප්‍රතිශතය (%)
බස්නාහිර	6,688	42.2	7,541	42.6
වයඹ	1,734	10.9	1,956	11.1
මධ්‍යම	1,673	10.6	1,787	10.1
දකුණු	1,441	9.1	1,604	9.1
සබරගමුව	1,087	6.9	1,287	7.3
නැගෙනහිර	929	5.9	975	5.5
උළු	829	5.2	922	5.2
උතුරු මැද	796	5.0	875	4.9
උතුරු	663	4.2	740	4.2
<b>ශ්‍රී ලංකාව</b>	<b>15,840</b>	<b>100.0</b>	<b>17,686</b>	<b>100.0</b>

(අ) තාවකාලික

**රූප සටහන 2**  
**පළාත් අනුව ආර්ථික කටයුතුවල ප්‍රතිශත දායකත්වය - 2021**



**සංඛ්‍යා සටහන 2**  
**පළාත් අනුව නාමික ප.ද.දේ.නි.යෙහි අංශික සංයුතිය - 2019 and 2020**

පළාත	කෘෂිකර්මාන්ත (%)		කර්මාන්ත (%)		සේවා (%)	
	2020	2021	2020	2021	2020	2021
බස්නාහිර	10.6	10.2	47.4	48.2	44.2	44.7
මධ්‍යම	12.3	13.0	9.9	9.5	10.7	10.0
දකුණු	13.9	14.3	6.5	6.3	9.7	9.8
උතුරු	7.8	7.0	3.8	3.9	3.9	3.9
නැගෙනහිර	9.3	9.5	6.6	5.7	5.0	4.8
වයඹ	18.6	17.6	11.2	11.5	9.7	9.8
උතුරු මැද	10.7	11.3	3.4	3.2	5.0	4.9
උළු	8.8	9.3	4.7	4.6	5.0	4.9
සබරගමුව	8.0	7.7	6.5	7.2	6.9	7.3
<b>ශ්‍රී ලංකාව</b>	<b>100.0</b>	<b>100.0</b>	<b>100.0</b>	<b>100.0</b>	<b>100.0</b>	<b>100.0</b>

<sup>1</sup> 2015 පදනම් වර්ෂය යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද නාමික දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව බෙදා වෙන්කර ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් ප.ද.දේ.නි. ඉස්තමේන්තු කර ඇත. මෙහිදී ප.ද.දේ.නි. හා සම්බන්ධ එක් එක් අයිතමවල අගයන් පළාත් මට්ටමෙන් සකස්කරගත් දර්ශක පදනම්කොට එක් එක් පළාත් සඳහා බෙදා හැරීම කර ඇත.

### පළාත් තුළ ආර්ථික කටයුතු

2021 වසරේ පළාත් තුළ ඇති ආර්ථික ක්‍රියාකාරකම්වල සංයුතිය සලකා බැලීමේ දී වයඹ (සියයට 48.6) සහ නැගෙනහිර (සියයට 48.0) පළාත් හැරුණු විට, එක් එක් පළාතේ ද.දේ.නි.යට සියයට 50කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙමින් සේවා ක්‍රියාකාරකම් ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකර ඇත. මේ අතර, කර්මාන්ත කටයුතුවල දායකත්වය බස්නාහිර පළාත තුළ (සියයට 33.7) අනෙකුත් පළාත්වලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර ඉන්පසු පිළිවෙලින් වයඹ (සියයට 31.1) සහ නැගෙනහිර (සියයට 30.6) පළාත්වල ආර්ථික කටයුතු සඳහා කර්මාන්ත කටයුතු සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇත. එක් එක් පළාත තුළ කෘෂිකාර්මික අංශයේ ක්‍රියාකාරීත්වය සලකා බැලීමේ දී උතුරු මැද පළාත තුළ කෘෂිකාර්මික කටයුතු වැඩි දායකත්වයක් පෙන්නුම් කරන ලද අතර බස්නාහිර පළාත (සියයට 2.1) තුළ අඩුම දායකත්වයක් පෙන්නුම් කර ඇත.

රූප සටහන 3  
පළාත් තුළ ආර්ථික කටයුතු - 2021

